



මම සක්‍රමේන්තුව ගන්නා විට මට යේසුස්වහන්සේ ගැන සිතන්න පුළුවන් (3 නෙළි 18:1-12).

දිගු සාක්ෂිකෝණාග්‍ර දෙක කපා, කෙළවර එකට අලවන්න. පොතක් සෑදීමට තිත් රේඛා ඔස්සේ සාක්ෂිකෝණාග්‍රය ඉදිරියට සහ පසුපසට නමන්න. ගැලවුම්කරුවාණන්ව මතක තබා ගැනීමට ඔබට උපකාරයක් වීම සඳහා සක්‍රමේන්තුව අතරතුර එම පින්තූර බලන්න.



මට ගැලවුම්කරුවාණන්ව මතක තබාගන්න පුළුවන්.

